

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
කළමනාකරණ අධ්‍යයන පීඨය

ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ
උසස් සහතිකපත්‍ර පාඨමාලාව(ESBM).



AFC2406 – ව්‍යවසායකයින් සඳහා ගිණුම්කරණය සහ මූල්‍ය
අවසාන ඇගයීම් පරීක්ෂණය – 2023 / 2024
කාලය පැය දෙකයි (02)

දිනය: 18.08.2024

වේලාව: පෙ.ව 09.30 සිට පෙ.ව 11.30

උපදෙස්:

- මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 5කින් සමන්විත වේ. පළමු (01) ප්‍රශ්නය අනුච්ඡේද ප්‍රශ්න හතරකට (04) පිළිතුරු සපයන්න.
- මෙම ප්‍රශ්න පත්‍රය පිටු 5කින් සමන්විත වේ.
- සියලුම ප්‍රශ්නවලට සමාන ලකුණු (ලකුණු 25 බැගින්) හිමි වේ.
- වැඩසටහන් ගත නොකළ ගණක යන්ත්‍ර භාවිතයට අවසර ඇත.

ප්‍රශ්න අංක 01 (අනිවාර්ය ප්‍රශ්නය)

2024/03/31 දිනට සෑම් ඩෑම් සමාගමේ ගිණුම් පොත් වලින් උපුටා ගත් ශේෂ පිරික්සුම පහත පරිදි වේ.

සෑම් ඩෑම් ව්‍යාපාරයේ 2024/03/31 දිනට ශේෂ පිරික්සුම	වටිනාකම රු."000" වලින්	
	හර	බැර
විකුණුම්		17,000
ගැනුම්	9,000	
දේපල පිරිසිදු හා උපකරණ - පිරිවැයට		
ඉඩම් හා ගොඩනැගිලි	6,500	
බෙදාහැරීමේ ලොරි රථ	2,700	
පරිගණක	1,800	
2023/4/01 දිනට සමුච්චිත ක්ෂය		
ගොඩනැගිලි		750
බෙදාහැරීමේ ලොරි රථ		300
පරිගණක		840
2023/04/01 දිනට නොගය	4,500	
වෙළඳ ලැබිය යුතු දෑ හා වෙළඳ ගෙවිය යුතු දෑ	2,400	3,600
2023/4/1 දිනට අඩමාණ ණය වෙන්කිරීම		240
වේනන	1,000	
අනැති මුදල්	7,000	
2023/04/01 දිනට ප්‍රාග්ධනය		15,770
ආයෝජන ආදායම		1,500
විදුලි වියදම	600	
බැංකු මුදල්	1,000	
දුරකථන ගාස්තු	3,500	
	40,000	40,000

පහත අමතර තොරතුරු සපයා ඇත.

- 1) අවසාන නොගයේ වටිනාකම 2024/03/31 දිනට රු 4, 750,000. මෙම නොගයේ ශුද්ධ උපලබ්ධිත වටිනාකම රුපියල් 4,500,000 කි.
- 2) 2024 මාර්තු මාසය සඳහා වන උපචිත විදුලි වියදම රු.55,000කි.
- 3) 2023 අප්‍රේල් 1 වන දින සිට මාස 14ක කාලයක් සඳහා දුරකථන ගාස්තු ගෙවා ඇත.
- 4) ලැබුණු ආයෝජන ආදායමෙන් 90% ක් පමණක් වත්මන් ගිණුම් වර්ෂයට අයත් වන අතර ඉතිරිය ඊළඟ ගිණුම් වර්ෂය සඳහා වේ.
- 5) දේපල පිරිසිදු සහ උපකරණ පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතුය.
 - ගොඩනැගිලි :10% (ඉඩමේ වටිනාකම රු 5,000,000)
 - බෙදාහැරීමේ ලොරි :10%
 - පරිගණක :15%
- 6) ණය ගැතියෙකුගෙන් රුපියල් 100,000/- ක් බොල් ණය ලෙස කපා හැරීමට සහ 2024 මාර්තු 31 දිනට ඉතිරි ඉතිරි වෙළඳ ලැබිය යුතු ශේෂය මත අඩමාණ ණය සඳහා 5% ක සාමාන්‍ය ප්‍රතිපාදනයක් කිරීමට හිමිකරු තීරණය කළේය.

ඔබ විසින් පහත සඳහන් දෑ පිළියෙල කරන්න:

- I. 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය.
- II. 2024 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය.

(ලකුණු 25)

ප්‍රශ්න අංක 02

- I. ව්‍යාපාරයක ගිණුම්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ කෙටියෙන් පැහැදිලි කරන්න.
(ලකුණු 3යි)
- II. ඔබ කැමති ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවකරුවන් හය දෙනෙකු නම් කර එම හඳුනාගත් එක් එක් පාර්ශවකරු ව්‍යාපාරය පිළිබඳව උනන්දුවක් දැක්වීමට හේතුව ලියන්න
(ලකුණු 12)
- III. Paypal එන්ට්‍රප්‍රයිසර්ස් හි ගිණුම් පොත් වලින් පහත ගනුදෙනු උපුටා ගෙන ඇත. මෙම ගනුදෙනු මූලික ගිණුම්කරණ සම්කරණයට ඇතුළත් කරන්න.
 - i. පෙරේරා මහතා රුපියල් 850,000 ක් මුදල් සහ රු. 500,000 ක් වටිනා ගෘහ භාණ්ඩ සහ රු. 750,000ක් වටිනා ලොරි රථයක් එක් කරමින් PayPal එන්ට්‍රප්‍රයිසර්ස් නමින් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී.
 - ii. ව්‍යාපාරය විසින් රු. 450,000ක් වටිනා නොගයක් මුදලින් රු.200,000ක් පමණක් ගෙවා ඉතිරිය දින 15ක් ඇතුළත ගෙවීමේ පොරොන්දුව මත ජාත් පරිගණක ව්‍යාපාරය වෙතින් මිලදී ගන්නා ලදී.
 - iii. රු. 120,000ක් වටිනා නොගයක් රු. 150,000ට සිවා මහතාට අලෙවි කර ඇත.
 - iv. වටිනාකම රු. 10,000ක් වූ නොගයක් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ විය.
 - v. ගෙවූ විදුලි බිල් රු.4500යි.
 - vi. පෙරේරා මහතා ඔහුගේ පුද්ගලික භාවිතය සඳහා ව්‍යාපාරයෙන් රුපියල් 200,000ක මුදලක් ලබා ගන්නා ලදී.
 - vii. ව්‍යාපාරය විසින් ජාත් පරිගණක ව්‍යාපාරයට පියවීමට තිබූ හිඟ මුදල පියවූ අතර එහිදී 5% මුදල් වට්ටමක් හිමිවිය.

- viii. සිවා මහතා විසින් ගෙවිය යුතු වූ හිඟ මුදල රු. 5,000ක වට්ටමක් යටතේ අය කර ගන්නා ලදී.
- ix. ළමා නිවාසයක් සඳහා රු. 10,000ක පරිත්‍යාගයක් කරන ලදී.
- x. රු.50,000ක් තැන්පත් කරමින් පෙරේරා මහතා ජංගම බැංකු ගිණුමක් විවෘත කරන ලදී.

(ලකුණු 10යි)
(ලකුණු 25යි)

ප්‍රශ්න අංක 03

- I. බැංකු සැසඳුම් ප්‍රකාශය සැකසීමේ අරමුණ කුමක්ද? (ලකුණු 2යි)
- II. ජංගම ගිණුම් හා ඉතිරි කිරීමේ ගිණුම් අතර වෙනස්කම් දක්වන්න. (ලකුණු 4යි)
- III. "සෘජු ප්‍රේෂණ" සහ "ස්ථාවර නියෝග" යන පද නිර්වචනය කර එක් එක් සඳහා උදාහරණ දෙන්න. (ලකුණු 5යි)
- IV. 2024 මැයි 31 දින, අමායා හෝල්ඩිංග්ස් සමාගමේ මුදල් පොතේ බැංකු තීරුවේ හර ශේෂය රුපියල් 13,600 ක් පෙන්වුම් කළේය. මෙම ශේෂය එම දිනයේම බැංකු ප්‍රකාශයේ ලබා දී ඇති ශේෂය සහ වෙනස්කමක් පෙන්වූ අතර ඒ සඳහා හේතු වූ ගනුදෙනු පහත පරිදි වේ.
 - වෙස් පොත් ගාස්තු රුපියල් 750 ව්‍යාපාරය විසින් වාර්තා කර නොමැත.
 - රක්ෂණය සඳහා රුපියල් 2,500 ක ස්ථාවර නියෝගයක් බැංකුවෙන් සෘජුව ගෙවා තිබුණි.
 - ව්‍යාපාරයේ ණයගැතියකු වන අවින්ද මහතා ගෙවිය යුතු රු. 15,000ක් බැංකුවට සෘජුව තැන්පතුවක් කර එය ඔහු විසින් ව්‍යාපාරයට දන්වා තැන.
 - මැයි මාසය තුළ නිකුත් කර සහ තැන්පත් කර ඇති චෙක්පත් පිළිබඳ විස්තර පහත පරිදි වේ.

CH0100	රු.12,000ක් වටිනා චෙක්පතක් බයන් මහතාට පසුගිය මැයි 15 වැනිදා ලබාදී ඇතත් මාසය ඇතුළත බැංකුවට ඉදිරිපත් කර නැත.
CH1715	රු.5,000ක් වටිනා චෙක්පතක් මැයි 30 වැනි දින තැන්පත් කර ඇති නමුත් මාසය ඇතුළත එය උපලබ්ධි වී නොමැත.
CH1329	රු.25,000ක් වටිනා චෙක්පතක් ව්‍යාපාරය විසින් 2024 අප්‍රේල් 28 වැනි දින තැන්පත් කරන ලදී. එය 2024 මැයි 2 වැනි දින බැංකුව විසින් අගරු කර ඇත. මෙය ව්‍යාපාරය විසින් තවමත් මේ සඳහා ගැලපුමක් කර නොමැත.

- පොත් තබන්නා වැරදීමකින් රු. 2,000 බැංකු ගිණුමට හර කර ඇත.

අවශ්‍ය වන්නේ,

1. 2024 මැයි මාසය සඳහා සංශෝධිත මුදල් පොත හා බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීම.

(ලකුණු 14යි)
(ලකුණු 25යි)

ප්‍රශ්න අංක 04

- I. ඔබ සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ඇතැයි සිතන්න. සමාගමට විකල්ප ව්‍යාපෘති දෙකක් ඇති අතර ඒවායින් එකක් ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගත යුතුය. ඉදිරි වසර හතර සඳහා ව්‍යාපෘති දෙකෙහි පුරෝකථනය කරන ලද මුදල් ගලා ඒම් සහ පිටතට ගලායාම පහත පරිදි වේ.

වටිනාකම රු."000" වලින්		
වසර	A ව්‍යාපෘතිය	B ව්‍යාපෘතිය
	ශුද්ධ මුදල් ප්‍රවාහය	ශුද්ධ මුදල් ප්‍රවාහය
0	(48,000)	(48,000)
1	13,000	13,000
2	17,000	11,500
3	15,500	19,000
4	8,500	9,000

- i. එක් එක් ව්‍යාපෘතියේ පිළිගෙවුම් කාල සීමාවන් ගණනය කර වඩාත් ශක්‍යදායී ව්‍යාපෘතිය හඳුනා ගන්න. (ලකුණු 5යි)
- ii. ආයෝජකයාගේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය (RRR) 10% නම්, එක් එක් ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය (NPV) ගණනය කර ආයෝජකයා විසින් තෝරා ගත යුතු ව්‍යාපෘතිය තීරණය කරන්න? (ලකුණු 10යි)
- II. "Cute Looks" යනු විසිතුරු ආහරණ නිෂ්පාදන ආයතනයක් වන අතර එය මෑතකදී ඒකක 100 ක් නිෂ්පාදනය කිරීම සඳහා විදේශයෙන් ඇණවුමක් පිළිගෙන ඇත. ඇණවුමට අදාළ පහත තොරතුරු සලකා බලන්න.

	(රුපියල්)
2023/4/1 දිනට ආරම්භක අමුද්‍රව්‍ය තොගය	45,000
නිෂ්පාදනය හා සම්බන්ධ වියදම්	
අමුද්‍රව්‍ය මිලදී ගැනීම්	23,000
ගොඩනැගිලි කුලී	1,500
විදුලි ගාස්තු	1,200
වැටුප් - නිෂ්පාදන අංශය	40,000
සුපරීක්ෂක වේතන	25,000
යන්ත්‍රාලත්වැඩියා	2,750
යන්ත්‍රක්ෂය - නිෂ්පාදන අංශය	250
පිරිසිදු කිරීමේ වියදම්	1,250
තැරැව්කාර ගාස්තු	10,250

ඔබ විසින් පහත සඳහන් දෑ ගණනය කරන්න, (ගණනය කිරීම් සඳහා භාවිතා කල උපකල්පන පැහැදිලිව දැක්විය යුතුය.)

- I. ප්‍රාථමික පිරිවැය
- II. පොදුකාර්ය පිරිවැය
- III. මුළු පිරිවැය
- IV. ඒකක පිරිවැය

(ලකුණු 10යි)

(ලකුණු 25යි)

ප්‍රශ්න අංක 05

I. 31/03/2024 වර්ෂය සඳහා Avon බෙදාහරින්නන් හි ශේෂ පිරික්සුම තුලනය නොවූ අතර වෙනස ලෙස රු. 13,500 ක් හඳුනාගෙන ඇත. වෙනස අවිනිශ්චිත ගිණුමට බැර කරන ලද අතර පසුව සිදු කල විමර්ශනයේදී පහත දෝෂ හඳුනා ගන්නා ලදී.

1. විදුලි බිල රු. 12,500ක් විදුලි බිල් ගිණුමට දෙවරක් වැරදි ලෙස හර කර ඇත. කෙසේ වෙතත්, මෙය මුදල් පොතේ නිවැරදිව සටහන් කර ඇත.
2. කොමිස්ව ආදායම රු. 6,000 මුදල් ගිණුමට සහ කොමිස් ආදායම් ගිණුමට හර කර ඇත.
3. රුපියල් 13,000 ක් වටිනා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම, වියදම් ගිණුමේ නිවැරදිව සටහන් කර ඇති නමුත් එය විකුණුම් ගිණුමට බැර කර ඇත.
4. කුලී ගෙවීම් රු. 5,500 කුලී ආදායම් ගිණුමට බැර කොට තිබේ. කෙසේ වෙතත් මෙය මුදල් පොතේ නිවැරදිව වාර්තා කොට තිබේ.
5. පිරිසිදු කිරීමේ වියදම් රුපියල් 3,500 ගිණුමේ පොත්වලින් සම්පූර්ණයෙන් මග හැරී ඇත.

අවශ්‍ය වන්නේ,

1. වැරදි නිවැරදි කිරීම සඳහා වන ජර්නල් සටහන් ඉදිරිපත් කිරීම. (ලකුණු 10යි)
2. අවිනිශ්චිත ගිණුම පිළියෙල කිරීම. (ලකුණු 5යි)

II. පහත මාතෘකා පිළිබඳ කෙටි සටහන් ලියන්න.

- i. ව්‍යාපාර ඒකක සංකල්පය
- ii. උපචිත සංකල්පය
- iii. සමච්ඡේදන විශ්ලේෂණය
- iv. නිෂ්පාදිතයක ස්ථාවර හා විචල්‍ය පිරිවැය
- v. කෙටි කාලීන හා දිගු කාලීන නිෂ්පාදනය

(ලකුණු 10යි)
(ලකුණු 25යි)

-සියලුම හිමිකම් ඇවිරිනි-

